

# මාසික විවරණිකාව

2009 අප්‍රේල්



ශ්‍රී ලංකා මහ බැංකුව

# ශ්‍රී ලංකා මහ බැංකුව

විවරණීකාව

59 වැනි වෙළුම 04 වැනි කලාපය

2009 අප්‍රේල්

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවරණිකාව, මාන්යලික සංස්කාරක කමිටුවක විධානයන් යටතේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලැබේ.

නිල වාර්තා භා පොදුගලික නම්වලින් පල කෙරෙන ලිපි හැර, මෙහි පළවී ඇති අනෙකුත් අර්ථ කථනයන් සහ අදහස් සම්බන්ධයෙන් එම කමිටුව විසින් වගකීම දරනු ලැබේ. එසේ ව්‍යවද, මෙම අර්ථ කථනයන් සහ අදහස් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූදල් මණ්ඩලයේ අදහස් ලෙස පිළිගත යුතු නොවේ.

හිමිකම් ඇසුරැණු බව දක්වා ඇති අවස්ථාවන්හි දී හැර, මෙම විවරණිකාවෙහි පළවෙන ඕනෑම කරුණක් පූර්ව අනුමැතියක් නොලබා සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ නැවත පල කිරීමට හෝ පරිවර්තනය කිරීමට අවසර ඇත. එහෙත් එසේ නැවත පල කිරීමේදී හෝ පරිවර්තනය කිරීමේ දී එම කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ විවරණිකාවෙන් උප්‍රවා ගත් බව සඳහන් කළයුතුයි.

ISSN 1391 - 3654

ප්‍රකාශය: ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01.

## පටුන

පටුව

1 වන කොටස - මාසික සිදුවීම්	.....	.....	05
2 වන කොටස - පුවත්පත් නිවේදන 2009 අප්‍රේල්	.....	.....	06
1. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව - 2008	.....	.....	06
2. රථවාහන ආනයන සඳහා විවෘත කරනු ලබන ගෙවර දිජිතල මත පතවන ලද ආන්තික තැන්පත් අවශ්‍යතාවය ඉවත් කිරීම	.....	.....	12
3. 2009 පෙබරවාරි මාසයේ විදේශ වෙළෙඳාමේ ක්‍රියාකාරීත්වය	.....	.....	12
4. මුදල් පුත්‍රියන් ප්‍රකාශය - 2009 අප්‍රේල්	.....	.....	13
5. රාජ්‍ය සුරක්ෂිත වෙළෙඳපාලනී පොලී අනුපාතිකයන් අඩුවීම .....	.....	.....	14
6. උද්ධමනය වසර 5 ක් තුළ එහි අඩුතම ආගය කරා ලැගාවෙයි	.....	.....	15
7. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය (කො.පා.මි.ද.)	.....	.....	16

2007, 2008 සහ 2009

# 1 වන කොටස

## මාසික සිදුවීම්

### 2009 අප්‍රේල්

- 2009 අප්‍රේල් 01 දින සිට තියාත්මක වන පරිදි පුද්ගල ආදායම බඳු අනුපාත පහත සඳහන් පරිදි සංශෝධනය කරන ලදී.

කාණ්ඩය	බඳ අනුපාතය
(1) පළමු රැඹියල් 300,000	නැත
(2) රෙළඟ රැඹියල් 400,000	සියයට 5
(3) රෙළඟ රැඹියල් 400,000	සියයට 10
(4) රෙළඟ රැඹියල් 400,000	සියයට 15
(5) රෙළඟ රැඹියල් 500,000	සියයට 20
(6) රෙළඟ රැඹියල් 500,000	සියයට 25
(7) රෙළඟ රැඹියල් 500,000	සියයට 30
(8) ඉතිරිය	සියයට 35

- ලෝහෝර ආරයා නෙය අරමුදල මගින් රජයේ සේවකයින්ට ලබාදෙන නෙය සඳහා ලැබෙන පොලිය ආදායම බද්දෙන් නිදහස් කරන ලදී.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ඇමෙරිකානු බොලර්වලින් වටිනාකම නියම කර ඇති ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මත යම් තැනැත්තෙකට ලැබෙන පොලිය හෝ වටිවිම මූදලකට සමාන ලාභ හෝ ආදායම් මූදලක් ආදායම් බද්දෙන් නිදහස් කරන ලදී.
- රජය විසින් හෝ රජය වෙනුවෙන් විදේශීය ව්‍යවහාර මූදලින් වටිනාකම නියම කර ඇති ශ්‍රී ලංකා සේවකයින්ට බැඳුම්කර (2008 මක්ත්තේර මස 21 දින හෝ ඉන්පසුව නිකුත් කරන ලද) විකිණීමෙන් හෝ අනෙකුවාසික තැනැත්තෙකු හෝ බලපත්‍රාසි වාණිජ බැංකුවක් විසින් ලබන හෝ උපවිත වන යම් ලාභ සහ ආදායම් මූදලක් ආදායම් බද්දෙන් නිදහස් කරන ලදී.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ඇමෙරිකානු බොලර්වලින් වටිනාකම නියම කර ඇති ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (2009 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසුව) විකිණීමෙන් යම් තැනැත්තෙකු විසින් ලබන හෝ උපවිත වන ලාභ සහ ආදායම් මූදලක් ආදායම් බද්දෙන් නිදහස් කරන ලදී.
- ආදායම් බද්දෙන් නිදහස් කරන ලද යම් පුද්ගලයෙකුට හෝ හවුල් ව්‍යාපාරයකට වෘත්තීය සේවා සපයන යම් සේවා තියුණුක්තිකයෙකු විදේශීය ව්‍යවහාර මූදල්වලින් වැළැඳුව ලබන්නේ නම්, එවැනි සේවා තියුණුක්තිකයෙකු සේවයේ යෙද්වීමෙන් ලබන ලාභය මත පැනවෙන උපරිම ආදායම් බඳු අනුපාතය 20% දක්වා සිමා කරන ලදී.
- දේශීය ආදායම් පහතේ විධිවිධාන යටතේ සමාගම්වලින් ගෙවනු ලබන ආදායම් බඳු සම්බන්ධයෙන් සමාජ වගකීම් බද්ද අභ්‍යන්තර වේ.
- මිනැම බැංකුවක හෝ මූල්‍ය ආයතනයක පුද්ගලයින් විසින් කරනු ලබන මූදල් තැන්පත් මත රඳවා ගැනීමේ බද්දට අභ්‍යන්තර විධිවිධාන පහත පරිදි සංශෝධනය කරන ලදී.

අ. තක්සේරු වර්ෂය සඳහා ලැබෙන ආදායම රු. 300,000 ව වඩා අඩු නම් එවැනි පොලී මත බඳු අය නොකෙරේ.

ආ. තක්සේරු වර්ෂය සඳහා ලැබෙන ආදායම රු. 300,000 ඉක්ම ව්‍යවද රු. 1,000,000 නොඉක්මවයි නම් එවිට පොලියෙන් සියයට 2.5 ක බද්දක් අය කෙරේ.

ඇ. තක්සේරු වර්ෂය සඳහා ලැබෙන ආදායම රු.1,000,000 ඉක්මවයින් එවිට පොලියෙන් සියයට 10 ක බද්දක් අය කෙරේ.

- මහ පරිමාණ ව්‍යාපාර සඳහා රැඹියල් දිග ලක්ෂ 60 ක් වූ උපමේ වාර්ශික ආර්ථික සේවා ගාස්තුව රැඹියල් දිග ලක්ෂ 120 ක් දක්වා ඉහළ නාවන ලදී.
- එක් පැකට්ටුවක් කිලෝ ගුම් එකකට වැඩි නොවන පරිදෙන් තේ පැකට්ටු කර අපනායනය කිරීම මගින් උපයා ගන්නා ලාභය මත වූ ආදායම් බද්ද, සියයට 15කට නොවැඩී, සහනදායී අනුපාතයක් දක්වා අඩු කරන ලදී.
- එල්.පී.ගැස් (L.P Gas) සඳහා වූ සියයට 5 කින් හෝ කිලෝ ගුම්යට රැඹියල් 27.50 සිට නිෂ්පාදන බද්ද, සියයට 5 ක් හෝ කිලෝ ගුම්යට රැඹියල් 26.50 ක් ලෙස ඉන් වැඩි අය දක්වා අඩු කරන ලදී.
- ගුද්ධ නොකරන ලද සේවා බොංචි තෙල්, රටකුෂ තෙල්, ගාම තෙල්, සුරියකාන්ත තෙල්, කපු තෙල් සහ බඩු ගුරුතු තෙල් සඳහා වූ සියයට 28 හෝ කිලෝ ගුම්යට රැඹියල් 35.00 වූ සාමාන්‍ය රේඛ බඳු අනුපාතය සියයට 28 හෝ කිලෝ ගුම්යට රැඹියල් 55 දක්වා ඉහළ නාවන ලදී.
- කේප්පරා තෙල්, ඔලිවි තෙල් හා මාගරින් සඳහා වූ සියයට 28 හෝ කිලෝ ගුම්යට රැඹියල් 40 ක් වූ සාමාන්‍ය රේඛ බඳු අනුපාතය සියයට 28 හෝ කිලෝ ගුම්යකට රැඹියල් 60 දක්වා ඉහළ නාවන ලදී.
- මත්ස්‍ය දැල් නිෂ්පාදනය සඳහා වූ සියයට 15 ක රේඛ බඳු අනුපාතය සියයට 15 හෝ කිලෝ ගුම්යකට රැඹියල් 250 යන අනුපාතිකවලින් ඉහළ අනුපාතය ලෙසට සංශෝධනය කරන ලදී.

### එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩි සටහනින් ලැබුණු පුදන

නීතිය සඳහා සමාන ඉඩ ප්‍රස්ථිරා ලබාදීමේ ව්‍යාපාරිය (II වන අදියර) වෙනුවෙන් එ.ජ. බොලර් දිග ලක්ෂ 7,740 (දෙ වගයෙන් රැඹියල් දිග ලක්ෂ 898) ක ප්‍රාන්තයක් සඳහා ශ්‍රී ලංකා රජය සහ කොරියානු අපනායන ආයතන බැංකුව අතර ගිවිසුමකට 2009 අප්‍රේල් මස 06 වැනි දිනදී අන්සන් තබන ලදී.

### කොරියානු අපනායන බැංකුවෙන් ලැබුණු ණය

රුග්‍රුණුපුර ජල සම්පාදන සංවර්ධන ව්‍යාපාරිය වෙනුවෙන් එ.ජ.බොලර් දිග ලක්ෂ 76.337 (දෙ වගයෙන් රැඹියල් දිග ලක්ෂ 8,837) ක නෙය මූදලක් සඳහා ශ්‍රී ලංකා රජය සහ කොරියානු අපනායන ආයතන බැංකුව අතර ගිවිසුමකට 2009 අප්‍රේල් මස 16 වැනි දින දී අන්සන් තබන ලදී. මෙම නෙය මූදල වර්ෂ 10 ක සහන කාලයකට යටත්ව වර්ෂ 30 ක් ඇතුළතදී ගෙවා නිම කළ යුතුය. මෙම නෙය මූදල සඳහා පොලී ගෙවීම වගයෙන් වාර්ශිකව සියයට 1.5 ක් සහ සේවා ගාස්තු වගයෙන් මූල්‍ය නෙය මූදල මත වාර්ශිකව සියයට 0.1 ක් ගෙවිය යුතුය.

## 2 වන කොටස

# ප්‍රචල්‍ය්‍රත් නිවේදන

### 2009 අප්‍රේල්

#### ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව - 2008

මූදල් නීති පහතේ 35 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූදල් මණ්ඩලය විසින්, සැම වර්ෂයකම රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ තොරතුරු, මහ බැංකුවේ ක්‍රියාකාරිත්වය සහ මූදල් මණ්ඩලය විසින් ගෙවූ ලදූ ක්‍රියා මාරු පිළිබඳ සට්ස්තරාත්මක වාර්තාවක් ඉන්පසු එළඹින වර්ෂයේ පළමු මාස හතර ඇතුළත් මූදල් විෂය හාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. මේ අනුව, මූදල් මණ්ඩලය විසින් සිය 59 වන වාර්ෂික වාර්තාව අද දින එනම් 2009 අප්‍රේල් 06 වන දින, අතිරි ජනාධිපති සහ මූදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යන්මා වෙත පිළිගන්වන ලදී. වාර්තාවේ සඳහන් විශේෂ කරුණු පිළිබඳ කෙටි විස්තරයක් පහන දැක්වේ.

පෙර නොවූ විරු දේශීය සහ ගෝලීය අනිතකර වර්ධනයන් මධ්‍යයේ වුවද, ආර්ථිකයේ ඇති ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් 2008 දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 6 ක මූර්ත වර්ධනයක් වාර්තා කළේය. වර්ෂයේ ප්‍රථම හාගය තුළදී, ලෝක ආර්ථිකය තුළ ඇතිවූ ආහාර සහ බලශක්ති අරුධුදය හේතුවෙන් වෙළඳ හා ජංගම ගිණුම්වල හිගය දැඩි ලෙස පුළුල් වීම, 1980 ගණන්වලින් පසු මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටමකට උද්ධිමනය වැඩිවීම, ඉහළ දිය ආහාර හා බලශක්ති මිල හේතුකොටගෙන ජීවන වියදම මත ඇති වූ පිඩිනයට සහන සැලැසීම සඳහා බදු සහන ලබාදීම, ආරක්ෂක වියදම් ඉහළ යාම සහ නැගෙනහිර පළාත තැවත ගොඩනැගිමට, ජනතාව නැවත පදිංචි කරවීමට හා පුනරුත්ථාපනය කිරීම සඳහා යන පිරිවැය ඉහළ යාම හේතුවෙන් අයවැය මත දැඩි පිඩිනයක් ඇතිවීම නිසා සාර්ව ආර්ථික සම්බුද්ධතාව පවත්වාගෙන යැම කෙරෙහි අයහපත් බලපෑම් ඇති කළේය. මුළුන්ම එක්සත් ජනපදයෙහි උප-පුමුඛ උකස් වෙළඳපොලෙහි (Sub prime mortgage issue) ඇති වූ අරුධුදකාරී තත්ත්වය, 2008 සැප්තැම්බර මාසයේදී වර්ෂ සියයකටත් වැඩි කාලයක් තුළ එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වූ ප්‍රධාන මූල්‍ය ආයතනයක් වූ ලේමන් ලේර්ස් (Lehman Brothers) ආයතනය බිඳ වැටීමත් සමග ගෝලීය මූල්‍ය අරුධුදයක් බවට පත් විය. ගෝලීය මූල්‍ය අරුධුදයන් සමග සුරක්ෂිත බව තහවුරු කරනු ලිංස නැගී එන වෙළඳපොල ආර්ථිකයන්ගෙන් ප්‍රාගධන ප්‍රවාහ පිටතට ගලා යැම ආරම්භ වූ අතර, ඒ අනුව, 2008 වසර අවසානයේ කෙටි කළක් තුළ ආසියානු කළාපයෙන් පිටතට සිය මූදල් ප්‍රමාණය දළ වශයෙන්

එ.ජ.ඩොලර් බිලියන 120 ක් පමණ විය. ශ්‍රී ලංකාවටද ද 2008 ජූලි මාසය වන විට විවක්ෂණයිලිව ඒකරුයි කරගෙන තිබූ වාර්තාගත ඉහළම නිල සංවිත අය වූ එ.ජ. ඩොලර් බිලියන 3.56 ක විදේශ විනිමය ප්‍රමාණය, හඳුසියේ විදේශීය ආයෝජකයන් සිය ආයෝජන ඉවත්කර ගැනීමත් සමග සියයට 50 කින් පමණ පහළයාමේ තත්ත්වයකට මුහුණ දීමට සිදු විය. ඒ අනුව, 2008 ජූලි අවසානය වන විට පැවති එ.ජ. ඩොලර් දළ ලක්ෂ 515 ක් වූ සමුව්විත ගෙවුම් ගේෂ අතිරික්තය, 2008 වර්ෂය අවසානය වන විට එ.ජ.ඩොලර් බිලියන 1.2 ක ගෙවුම් ගේෂ හිගයක් බවට පරිවර්තනය විය.

ඉහත අනියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා මහ බැංකුව එහි මූලික අරුමුණු වන ආර්ථික හා මිල ස්ථානීකාරුවය සහ මූල්‍ය පද්ධති ස්ථානීකාරුව ලියාකරගැනීම සඳහා අඛණ්ඩව සිය අවධානය යොමු කළේය. ප්‍රමාණත්මක ඉහළක් තුළින් මූදල් ප්‍රසාරණය සීමාකිරීම මත මූලිකවම පදනම් වූ බැංකුවේ මූදල් ප්‍රතිපත්ති උපාය මාර්ගයෙහි සඳහනාවය පිළිබැඳු කරමින්, වාර්ෂික ලක්ෂාමය උද්ධිමනයේ මෙතෙක් වූ තියුණුම අඩුවීම වූ 2008 ජූනි මාසයේ දී සියයට 28.2 ක සිට 2009 මාරුතු මාසයේ දී සියයට 5.3 ක් දක්වා අඩුවීම වාර්තා විය. ලෝකයේ ආහාර හා බලශක්ති මිල ගණන් වෙශයෙන් පහත වැටීම සහ එම මිල අඩුවීමේ වාසිය දේශීය පාරිභෝගිකයන් වෙත ලබාදීම සහ දේශීය කාමිකාර්මික නිෂ්පාදනය වැඩිවීමත් සමග සැපයුම් අංශයේ ඇති වූ යහපත් වාතාවරණය මිල ස්ථානීකාරුවය ලියාකරගැනීම සඳහා යොමු වූ මූදල් ප්‍රතිපත්ති අභ්‍යායනයන් වඩාත් සවි ගැන්වීය. දැඩි මූදල් ප්‍රතිපත්තිය

හමුවේ දේශීය ඉල්ලම අඩු වීම සහ ආර්ථික අවපාතය හේතුවෙන් විදේශීය ඉල්ලම අඩුවීම සිදු වුව ද, නැගෙනහිර පළාතේ ආර්ථික කටයුතු ඉහළ යැම හේතුවෙන් ඇති වූ හිතකර වර්ධනයන් සහ විශේෂයෙන් වසරේ ප්‍රථම හාගය තුළ පැවති යහපත් මිල ගණන් කාමිකාර්මික අංශයේ ඉහළ වර්ධනයක් වාර්තා කිරීමට උපකාරී විය. මූලික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපාති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ද අඛණ්ඩව සිවිචන වතාවටත් සියයට 6 ක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යැම සඳහා දායක විය. 2008 දී ඉහළ ආර්ථික වර්ධනයක් අඛණ්ඩව පවත්වාගෙන යාමේ ප්‍රතිලාභ පෙන්වුම් කරමින් සේවා වියුක්තියෙහි සහ දියුණාවයෙහි මෙතෙක් වාර්තා වූ අඩු මට්ටම වාර්තා විය.

අතිතයේ දී දේශීය ණය දැඩි ලෙස ප්‍රසාරණය වීම හේතුවෙන් පැන නැගුණ අවදානම්කාරී තත්ත්වයන්, දැඩි මූදල් ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස පොලී අනුපාතික ඉහළයැම, ප්‍රධාන මූල්‍ය ආයතනයකට සම්බන්ධ වූ අනවසර තැන්පත්‍ර හාරගන්නා මූල්‍ය ආයතනයක් බිඳ වැටීම යන හේතු මධ්‍යයේ වුවද, මහ බැංකුව මගින් ගනු ලැබූ කාලීන ක්‍රියාමාර්ග මගින් සහ විවක්ෂණයිලි නියාමනය මගින් මූල්‍ය පද්ධති සේවායිනාවය පවත්වාගෙන යාමට හැකි විය. අවදානම් සහිත වත්කම් සඳහා තිරාවරණය වීම අඩු මට්ටමක පැවති බැවින් දේශීය මූල්‍ය අංශය ගෝජීය මූල්‍ය අර්ථාදය හේතුවෙන් අහිතකර බලපෑමකට ලක් නොවුව ද, දේශීය වාණිජ බැංකු මවුන්ගේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය වියුතුම් මාර්ග ඇශිරි යාමේ අහියෝගයට මුහුණ දුණි.

### මුරක අංශයේ වර්ධනයන්

වසරේ පළමු මාස නවය තුළ ආර්ථිකයේ පැවති මතා ක්‍රියාකාරීත්වය තුළින් අන්තරාගත් සියයට 6.5 ක වර්ධනයෙන් සවිමත් පිටුබලයක් ලැබ 2008 වර්ෂය සඳහා ආර්ථිකය සියයට 6.0 ක වර්ධනයක් වාර්තා කළේය. කෙසේ වුවත්, 2008 වසර අග දී විදේශීය අංශයේ සිදු වූ අයහපත් වර්ධනයන්ගෙන් ආර්ථිකයට ඇති වූ බලපෑම නිසා 2008 අවසන් කාර්තුවේ දී ආර්ථික වර්ධනය සියයට 4.3 ක මන්දාගාමී වර්ධනයක් වාර්තා කළේය. ආර්ථිකයේ සියලු අංශ 2008 වසරේ වර්ධනයට දෙනාත්මක දායකත්වයක් ලබා දුණි. කෙසේ වුවද, පෙර වසරේ දී සියයට 7 ඉක්ම වූ වර්ධන අනුපාතිකයක් අන්තරා ගත් කර්මාන්ත හා සේවා අංශවල වර්ධනයන් පිළිවෙළින් සියයට 5.9 හා සියයට 5.6 දක්වා අඩු වූයේ ප්‍රධාන වශයෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරීත්වයේ වේගය අඩු වීමත් වසරේ අවසාන කාර්තුව තුළ විදේශීය ඉල්ලමෙහි වූ අඩු වීමත් නිසාය. කෙසේ වුවද, ඉහළ මට්ටමක පැවති පාරිභෝගික හාණ්ඩ මිල සහ නැගෙනහිර පළාතේහි ආර්ථික කටයුතු යළි ඇරුණිමෙන් ප්‍රතිලාභ ලැබූ කාමිකාර්මික අංශය සියයට 7.5ක් වැනි ප්‍රශ්නයන් ආර්ථික ගත්තේය. සේවා අංශය තවදුරටත් ආර්ථිකයේ සම්ස්ත වර්ධනයට ඉහළම දායකත්වය සපයන අංශය ලෙස, සියයට 57 ක දායකත්වයක් සපයන ලද අතර, කර්මාන්ත හා කාමිකර්මාන්ත අංශවලින් පිළිවෙළින් සියයට 28 ක හා සියයට 15 ක දායකත්වයක් ලැබේණි. 2008 වසරේ විරෝධිය අනුපාතිකය සියයට 5.2 ක පමණ වාර්තාගත අඩු මට්ටමකට ලුගාවීමට වසරේ පළමු මාස නවයේ අන්තරාගත් සියයට 6.5 ක ආර්ථික

වර්ධනය බෙහෙවින් ඉවහල් වූ අතර, සංස්ක්‍රිතාත්මකව 2006 හා 2007 වසරවල පැවති විරෝධිය අනුපාතික පිළිවෙළින් සියයට 6.5 ක් හා සියයට 6.0 ක් විය.

2008 වසරේ කාමිකාර්මික අංශයෙහි උප අංශයන්හි මිගු ක්‍රියාකාරීත්වයක් සහිතව ආර්ථික වර්ධනයට යහපත් දායකත්වයක් ලබා දුන්නේය. වී, සිනි, දේවර සහ රබර යන උප අංශ සැලකිය යුතු තරම් ඉහළ වර්ධන අනුපාතික වාර්තා කර ඇත. වී නිෂ්පාදනයේ කැඳී පෙනෙන වර්ධනයට හේතු වූයේ වී සඳහා නිෂ්පාදකයා ලබන මිල ඉහළ මට්ටමක තිබේ හේතුවෙන් වැඩි බිම් ප්‍රමාණයක වී වගා කටයුතු සිදු වීමත්, නැගෙනහිර පළාත නිදහස් කර ගැනීමත්, රජයේ දේශීය කාමි නිෂ්පාදනය ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනෙහි බලපෑමත් නිසාය.

තේ සහ පොලී යන කාමිකාර්මික උප අංශ දැක්වූයේ අපේක්ෂිත මට්ටමට වඩා අඩු වර්ධනයකි. වසර අග වන විට කොළඹ තේ වෙන්දේශීයේ තේ මිල ගණන්වල වූ තියුණු අඩු වීම සහ මිල ගණන් පහත වැටීම නවත්වාලීම සඳහා ගත් ක්‍රියාමාර්ග වසර අග දී නිෂ්පාදනය තරමක් දුරට පහත යැමට තුවු දුන් අතර, මෙමගින් වසරේ ප්‍රථම හාගයේ ඉතා යහපත්ව පැවති වර්ධන ප්‍රවණතාවය වසර අග වනවිට මන්දාගාමී විය.

කර්මාන්ත අංශය වසරේ පළමු මාස නවයේ දී සියයට 6 ක වර්ධන වේගයක් පවත්වා ගත් අතර, ගෝලීය ආර්ථික පසු බැසීමෙන් ඇති වූ මන්දාගාමී බව නිසා සිවිචන කාර්තුවේ දී අන්තරා ගත් සියයට 5.2 ක වර්ධනය සමඟින් 2008 මුළු වර්ෂයටම අභ්‍යාව සියයට 5.9 ක වර්ධන වේගයක් වාර්තා කළේය.

විදේශීය ඉල්ලම අඩුවීම නිසා රේඛිපිළි, ඇගෙල්ම් සහ සම්භාණ්ඩ නිෂ්පාදන අංශයෙහි මන්දාගාමී වර්ධනයක් ඇති විය. කර්මාන්තය හමුවේ ඇති අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඇගෙල්ම් නිපැයුමිකරුවන් විසින් ක්‍රියාමාර්ග කිහිපයක් ගත්නා ලදී. මෙම ක්‍රියාමාර්ගවල දී අඩුවෙන් බලක්ති පරිහෝජනය, ජල සංරක්ෂණය හා අපද්‍රව්‍ය කළමනාකරණය සහ අඩු කාබන් විමෝචනය යන කරුණු සඳහා ලේඛකයේ හාවතා වන මිනුමිදඩු සැලකිල්ලට ගත්නා ලදී. ප්‍රධාන කාර්මික රටවල මේටර් රප කර්මාන්තයේ පැවති දුර්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් විදේශීය ඉල්ලමෙහි පහත වැටීම නිසා රසායනික දුව්‍ය, බනිජ තෙල්, ගල් අගුරු, රබර සහ ඒලාස්ටික් නිෂ්පාදන කර්මාන්තවලට අයහපත් බලපෑම ඇති විය. ප්‍රධාන වශයෙන්, ඉහළ නැගි අමුද්‍රව්‍ය හා බලගක්ති පිරිවැය, පිගන් ගබාල් සඳහා ඉදිකිරීම අංශයෙන් තිබු අඩු ඉල්ලම සහ යුරෝපා සංගමයේ රටවලින් හා ඇමරිකා එක්සත් ජනපදයෙන් පිගන් හාණ්ඩ සඳහා වූ ඉල්ලමේ අඩු වීම යන කරුණු හේතුවෙකාටගෙන පිගන් මැටි ආග්‍රිත කර්මාන්තවලට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය.

හේටල් සහ ආපනගාලා උප අංශයේ සිදු වූ සංකීර්ණය හේතුවෙන් සේවා අංශයේ මන්දාගාමී වර්ධනයක් ඇති විය. පෙර වර්ෂයට සාපේක්ෂව අනෙකුත් සැම උප අංශයකම අඩු වර්ධනයක් පැවතිණි. සේවා

అంగదే వర్ధదన వెఱగయే ఖ్రి ఆచుల్లిమ, ఆపనయన వెలెఱ్లామ, ప్రవాహనయ సహ ల్లిలు చేసేవా కపట్టువల చీడ్ ఖ్రి తమినేందుకు తెలుపులు ఉన్నాయి. కెకో వ్రువ్మి, తొగ సహ చీల్లర వెలెఱ్లామ ఖూ ప్రవాహనయ సహ సిన్నిలెవ్డనయ యన లప అంగవల సంరథకయను ఖ్రి ఆపనయన వెలెఱ్లామ సహ తప్పాల్ ఖూ వ్యుల్లి సంందేశ వెన్న వెన్న గతి కల విర్ధదనయను వించు కట్టేయ. చేసేవా అంగదే వర్ధదన ప్రవణసూచయ ఆచు లీమం ద్వాచిల బలపాన ల్డెండ్ గేంల్రైయ ఆర్టిక అవపూయ నిస్యా ఆపనయన వెలెఱ్లామ లప అంగదే ప్రావుతి తమినేందుకు తెలుపులు ఉన్నాయిది. వ్రెచ్ ఖ్రి ద్వారకపున సిన్నిలు పెన్నిన్నామి కెరెన పరిణి ద్వారకపున ఆవరణయ ప్రాపుల్ కిరిమ వ్యుల్లి సంందేశ అంగదే వర్ధదనయన ఉన్నావుల్ వీయ.

## විදේශීය අංශයේ වර්ධනයන්

දේශීය භා විදේශීය වශයෙන් පැන නැගුණු  
නොයෙකුත් අභියෝග හමුවේ වුවද, 2008 වසරේ තුන්වන  
කාර්යාල අවසානය දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙමින්  
පැවති විදේශීය අංශයේ යහපත් ප්‍රවණතාවය, ඉන්පසුව  
ලොව පුරා ව්‍යාප්ත වූ මූල්‍ය සහ අර්ථීක අර්බුදයන් සමග  
පිරිසිමකට පත් විය. ගේශීය මූල්‍ය අර්බුදය තිව් වීමට පෙර  
අපනයන, විදේශ සේවා නියුත්තිකයන්ගේ ප්‍රෝෂණ, ගෙවුම්  
ශේෂය, කෙටිකාලීන ආයෝජන සහ විදේශීය සංචිත ආදි  
විදේශීය අංශයේ බොහෝ දරුණක මූලින් පුරෝෂපනය කළ  
අගයන්ටත් වඩා ඉහළින් පැවතිණි. දැඩි අභියෝග හමුවේ  
වුවද, 2008 වසරේ පළමු මාස නවය තුළදී අපනයන සියයට  
10 කින් එමත් වර්ධනය විය. ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි  
පෙර නොවූ විරු ලෙස ඉහළ රිය බනිජ තෙල් සහ භාණ්ඩ  
මිල ගණන් හේතුවෙන් ආනයන වියදම සියයට 33.7 කින්  
තියුණු ලෙස ඉහළ යැම නිසා 2008 සැප්තැම්බර් මාසය  
අවසානයේදී වෙළෙඳ ගේෂය සියයට 88.1 කින් පුලුල් විය.  
පළමු මාස නවය තුළදී සියයට 20 කටත් වඩා වැඩියෙන්  
වර්ධනය වූ පෙළද්‍රලික සංකුම, වෙළෙඳ ගිණුමේ හිගය  
පුලුල්වීම තරමක් දුරට සමනය කළ අතර, ජාගම ගිණුමේ  
හිගය ඉහළයැම සීමාවීමට එය උපකාරී විය. රජයට  
සහ පෙළද්‍රලික අංශයට වූ ගුද්ධ විදේශීය ලැබේම් 2008  
සැප්තැම්බර් මස අවසානයේදී එ.ජ.ඒබාලර් දී ලක්ෂ 1,004  
දක්වා ඉහළ රිය අතර, එය ප්‍රාග්ධන භා මූල්‍ය ගිණුමෙහි  
අතිරික්තයක් ජනනය කිරීමට සමත් විය. මෙම අතිරික්තය  
ජාගම ගිණුමේ හිගය මූල්‍යනින්ම මූල්‍යනය කිරීමටත් වඩා  
ප්‍රමාණවත් වූ හෙයින් 2008 වසරේ සැප්තැම්බර් අවසානය  
වන විට ගෙවුම් ගේෂයෙහි අතිරික්තයක් වාර්තා විය.

වසර ගෙවියන්ම විදේශ මූල්‍ය පැපැලීම සංප්‍රාරුණයෙන් වෙනස් වී ගෝලිය ආර්ථික වර්ධන අප්‍රේස්හාවන් පිරිහි යාමන් සමග 2008 සැප්තැම්බර මස අවසන් වන තෙක් විදේශීය අංශය අන්තර්ගත් සතුවූදායක තියාකාරීන්වය දුර්වල වීම ඇරිඹිණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ උප-ප්‍රමුඛ උකස් මෙය වෙළෙඳපෙළ මූලික කරගත් මූල්‍ය අරුධුදය අනෙකුත් ප්‍රධාන වෙළෙඳපෙළ කරා ව්‍යාප්ත වෙමින් හටගත් ගෝලිය මූල්‍ය අරුධුදය කුමයෙන් මුර්ත අංශ කරා ද වේගවත්ව ව්‍යාප්ත වන්නට විය. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු සංවර්ධන රටවල ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ ප්‍රතිඵලයක් ලෙස, බලශක්තිය සහ අනෙකුත් භාණ්ඩ සඳහා වූ ගෝලිය ඉල්ලුම අඩු විය. වසර අවසානය වන විට පහළ ගිය ගෝලිය

ඉල්ලම භමුවේ පසුබැමට ලක් වූ අපනයනවල වර්ධනය අවසාන කාර්තුවේදී සියයට 2.8 කින් අඩු විය. අවසාන කාර්තුවෙහි වූ පසුබැම 2008 වසරේදී අපනයන සියයට 6.5 ක මධ්‍යස්ථ වර්ධනයක් ඇති කිරීමට හේතු විය. එතිනාසික වශයෙන් ඉහළම මිල ගණන් වාර්තා කළ බොහෝමයක් භාණ්ඩවල මිල ගණන් ගෝලීය මූල්‍ය අර්බුදය හේතුවෙන් 2008 වසරේ භතරවන කාර්තුවේ සිට අඩු විය. මිල ගණන්වල අනපේක්ෂිත පහත වැට්ම අවසන් කාර්තුවේදී ආනයන වියදම මත හිතකර බලපැමක් ඇති කිරීමට සමන් විය. බනිජ තෙල් ඇතුළු අනෙකුත් ආනයන වියදම් අඩුව්මත් සමග අවසන් කාර්තුවේදී ආනයන වියදම ඉතා වේගයෙන් පහත වැටුණු අතර, එය පසුගිය වසරේ අනුරුද කාලයත් සමග සසදන විට බොහෝදුරට නොවනස් වූ අගයක පැවතිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2008 වසර තුළදී ආනයන සියයට 24 කින් වර්ධනය විය. මේ අනුව, 2007 වසරේදී එ.ඡ. බොලර් බ්ලියන 3.7 ක් වූ සමස්ත වෙළෙඳ ශේෂය 2008 වසරේදී එ.ඡ. බොලර් බ්ලියන 5.9 දක්වා සියයට 60.6 කින් ප්‍රාග්ධන විය. සේවා නියුත්තිකිනීගේ ජ්‍යෙෂ්ඨ තවදුරටත් ප්‍රධානතම විදේශීය ලැබුම් අයිතමයක් ලෙස වෙළෙඳ ගිණුමේ හිගයෙන් සියයට 50 ක් පමණ මූල්‍යනය කිරීමට සමන් විය. 2008 වසරේදී ප්‍රාග්ධන සහ මූල්‍ය ගිණුමේ වෙනස්වීම්වලට ප්‍රධාන දායකත්වයක් සපයනු ලැබුවේ කෙටිකාලීන මූල්‍ය ප්‍රවාහයන්ය. කෙසේ වුවද, ගෝලීය මූල්‍ය අර්බුදය උග්‍රීමක් සමග 2008 සැප්තැම්බර දක්වා ලබා තිබූ ගුද්ධ මූල්‍ය ප්‍රවාහ ලැබුම් අනපේක්ෂිත ලෙස ගුද්ධ මූල්‍ය ප්‍රවාහ ගෙවීම් බවට පරිවර්තනය විය.

මෙම ප්‍රවණතාවයන් හි ප්‍රතිඵලයක් වශයෙන් 2008 ජූලි මස අග වන විට වාර්තා වූ එ.ඩ. බොලර් දැන ලක්ෂ 515 ක ගෙවුම් කුලතායේ අතිරික්කය, 2008 අවසානය වන විට එ.ඩ. බොලර් දැන ලක්ෂ 1,225 ක හිගයක් බවට පත් විය. ඒ අනුව, 2008 වසරේ ප්‍රථම මාස නවයේ වැඩි කාලයක් කුළ මාස 3 කට අධික ආනයන මූල්‍යයන් කිරීමට ප්‍රමාණවත්ව සක්වාදයක මට්ටමක පැවති දළ නිල වේදේ සංවිත, ගෝලිය මූල්‍ය අරුමුදය උගු අතට හැරීමත් සමග රට කුළට ලැබූ මූල්‍ය ලැබීම්වලට වඩා රට කුළින් පිට වූ මූල්‍ය ගෙවීම වැඩිවිම හේතුවෙන්, කුමයෙන් පහත වැටුණි. 2008 වසර අවසානය වන විට ආසියානු නිශ්චාෂණ සංගමයේ ලැබීම් ඇතුළත් වූ සහ ඇතුළත් තොටු දළ නිල වේදේ සංවිත පිළිවෙළින් එ.ඩ. බොලර් දැන ලක්ෂ 2,561 ක් සහ එ.ඩ. බොලර් දැන ලක්ෂ 1,753 ක් දක්වා පහළ වැටුණි. 2009 වසර කුළ දී ශ්‍රී ලංකාවේ වේදේ සංවිත ප්‍රමාණය වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා ලදී. රටවල් තුනක් සමග මුදල් තුවමාරු ගිවිසුම් හා සම්බන්ධ එකත්තාවයන්ට පිවිසීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාකච්ඡා පවත්වන ලදී. වේදේගත ශ්‍රී ලංකාකිකයන් අතර හාන්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජන ප්‍රවලිත කිරීම, සියලු 20 ක ප්‍රසාද පොලියක් තේවාසික සහ අන්වාසික වේදේ ව්‍යවහාර මුදල් ගිණුම්වල පොලී ඉපැයීම් මත ගෙවීම මේ අයන් වේ. ගෝලිය මූල්‍ය අරුමුදයන් සමග නිර්මාණය වූ ප්‍රවණතාවයන් සමග ශ්‍රී ලංකාවට ආධාර කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙන ආ යෝජනාවක් සලකා බැඳු රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සම්පස්ථ මෙය පහසුකමකට පිවිසීමට තීරණය කර ඇතුළු.

පසුගිය වසර කිහිපය තුළ නොකඩවා පහළ වැටුණු, දිගු, මධ්‍ය සහ කෙටි කාලීන ගිය අන්තර්ගත මුළු විදේශ ජ්‍යෙ, 2008 වර්ෂය තුළ දී ද ද.දේශ.නි.යේ ප්‍රතිශතයක් වශයෙන් සියලට 37.1 ක් දක්වා අඩු වූ අතර, 2007 වසර තුළ දී එය ද.දේශ.නි.යේ ප්‍රතිශතයක් ලෙස සියලට 43.2 ක මට්ටමක පැවතිණි. ගෝලිය විදේශ විනිමය වෙළෙඳපාලේ පැවති පෙර නොවූ විරැ ඉහළ උච්චාවනයන් හමුවේ ව්‍යවද, විනිමය අනුපාතයේ ස්ථායීතාවය පවත්වා ගනීමින් විදේශීය තරගකාරීන්වය පවත්වා ගැනීම සඳහා විනිමය අනුපාතය ක්‍රමයෙන් අවප්පාණය වීමට ඉඩහැරීම 2008 වසරේදී මහ බැංකුවේ විනිමය අනුපාත ප්‍රතිපත්තිය විය.

## රාජ්‍ය මුල්‍ය අංශයේ වර්ධනයන්

2008 අයවියෙහි සඳහන් කරන ලද රාජු මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම, හේතු කිපයක් නිසා අහියෝගාත්මක කාර්යයක් විය. තුස්තවාදයට එරෙහිව ප්‍රබලව දියත් කරන ලද යුද්ධය සඳහා සහ මැතකදී මූදාවා ගත් ප්‍රමේණවල මානුෂීය සහ සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා ප්‍රතිපාදන වැඩි කිරීමේ අවශ්‍යතාවය මෙම අහියෝග අතර මූලික ස්ථානය ගත්තේය. 2008 අග භාගය තෙක් සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පැවති උද්ධමනය සහ වර්ෂය පුරාම දේශීය වෙළෙඳපොලේ සාපේක්ෂව ඉහළ පොලී අනුපාතික පැවතීම දෙවන අහියෝගය විය. ඉන්ධන,පොලොර සහ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා 2008 ජූලි අවසානය වන තෙක් ඉහළ අන්තර්ජාතික මිල ගණන් පැවතීම තෙවැනි අහියෝගය විය. 2008 සැපේත්මෙබර මැයි භාගයේ සිට පැවති ගෝලීය මූල්‍ය අර්බුදය සහ ඒ හේතුවෙන් දේශීය ආර්ථික කටයුතුවල සිදු වූ මන්දගාලීත්වය, රජයේ සූරක්ෂණ ප්‍රතිපාදන පැවති විදේශීය ආයෝජන ආපසු රැගෙනයාම සහ රාජ්‍ය අයවැය කටයුතු සඳහා අපේක්ෂිත විදේශ වාණිජ තාක්ෂණ ලබා ගැනීමට දුෂ්චර වීම සිව්වැනි අහියෝගය විය. මෙකි අහියෝග නිසා 2008 අයවැය පිළියෙළ කිරීමේදී පාදක කර ගන්නා ලද උපකල්පනයන්ගේ විවෘතතාවයන් ඇති විමෙන් ඉලක්ක කළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිප්‍රේල සාපේක්ෂ විය.

ඉහත සඳහන් කළ පරිදි අක්තකර තන්ත්වයන් පැවතියදී, 2008 වර්ෂයේදී රාජ්‍ය මූල්‍ය අංශයෙහි මිශ්‍ර ප්‍රතිඵල පෙන්වුම් කෙරිණි. 2008 වර්ෂයේ මුල් මාස නවය තුළ පැවති සාපේක්ෂ වශයෙන් යහපත් රාජ්‍ය මූල්‍ය තන්ත්වය වර්ෂයේ අවසාන කාර්මුවේදී සැහෙන තරමින් වෙනස් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමහර ප්‍රධාන රාජ්‍ය මූල්‍ය සමස්තයන්ගේ වාර්ෂික තන්ත්වයන්හි විවෘතයන් ද ඇති විය. වර්ෂයේ ප්‍රථම මාස නවය තුළදී, මුළු රාජ්‍ය ආදායම සාපේක්ෂ වශයෙන් සියයට 22 ක ඉහළ අයයකින් තවදුරටත් වැඩි වූ අතර, මුළු වියදම් සහ ගුද්ධ ණයදීම් සියයට 20 කින් වැඩි විය. දේශීය හා විදේශීය මූලාශ්‍ර අතර ඊය සංපුතිය තරමක් යහපත් වූ අතර, 2008 සැප්තෝම්බර් වන තෙක් රජය විසින් මහ බැංකුව වෙත පැවති තොපිය වූ ඊය ගෙවා දැමීම සිදු කරන ලදී.

2008 මැයි භාගයේ සිට උග්‍ර වූ ගෝලීය මුල්‍ය අර්බුදය නිසා ඇති වූ බලපෑමත් සමග මෙකි යහපත් වර්ධනයන් වර්ෂයේ අග භාගයේදී ඉතා කිසු ලෙස වෙනස් විය. එහි ප්‍රතිඵලියක් ලෙස, රජයේ මූල ආයාම නාමික වශයෙන්

සියයට 16 කින් පමණක් වැඩි විය. මෙයට ප්‍රධාන වගයෙන් බලපාන ලද්දේ විශේෂයෙන්ම වාහන ආනයන ප්‍රමාණය සහ වටිනාකම අඩුවීම හේතුවෙන් අන්තර්ජාතික වෙළෙඳුම හා සම්බන්ධ බඳු ආදායම අඩුවීම සහ දේශීය ආර්ථික කටයුතුවල මත්දාගාමිත්වය හේතුකොටගෙන සාපු සහ වතු බඳු වර්ග දෙකෙන්ම ලැබුණු ආදායම අඩුවීමයි. ප්‍රනරාවර්තන වියදම එහි නාමික අගය අනුව අයවැය ඉක්කේ ඉක්මවා ගිය ද, ද.දේශී.නි.යේ ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් අඩු විය. අයවැය ඉලක්ක ඉක්මවා ප්‍රනරාවර්තන වියදම වැඩිවීමට ප්‍රධාන වගයෙන් හේතු වූයේ වැටුප් හා වෙතන, විශ්‍රාම වැටුප් ගෙවීම්, පොහොර සහනාධාරය, තුස්තවාදයට එරෙහි ක්‍රියාකාරකම සහ මැතකදී මුදලාගත් ප්‍රදේශවල මානුෂීය සහ සංවර්ධන කටයුතු වෙශවත් කිරීම යනාදිය සඳහා වූ වියදම් අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යැමයි. එසේ වූ නමුත්, රාජ්‍ය ආයෝජනය ද.දේශී.නි.යේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ වූ සියයට 6.4 සමඟ සස්දන කළ සියයට 6.0 ක මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ අතර, පැවති දුෂ්කර මූල්‍ය තත්ත්වය යටතේ එය සතුවැනුයක ප්‍රගතියක් විය. මෙකි ප්‍රතිඵල ප්‍රධාන වගයෙන් අන්පත් කරගන්නා ලද්දේ මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ග්‍රාමීය ජනය සවිබල ගැනීම් අරමුණු කරගත් පළාත් සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීම මගිනි. එසේ වූවද, රාජ්‍ය ආයෝජන වැඩසටහනේ ක්‍රියාකාරිත්වය අපේක්ෂා කළ මට්ටමට වඩා සැලැකිය යුතු තරමින් පහළ මට්ටමක පැවතුණු අතර, මේ ප්‍රධාන වගයෙන් හේතු වූයේ විදේශ වාණිජ මූල්‍යකරණය අඩුවීම සහ රාජ්‍ය ආදායමේ හිගය හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ අරමුදල් නිධනස් කිරීම ප්‍රමුඛතා පදනමකින් කිරීමට සිදු විය. මෙකි සිදුවීම්වල ඒකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස, 2008 සමස්ත අයවැය හිගය ද.දේශී.නි.යේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වර්ෂයේදී මත්ම සියයට 7.7 ක් විය. කෙසේ වෙතත්, මුලික අයවැය ඇස්තමේන්තුව සියයට 7.0 ක් විය.

මුල් අයවැය හා සසදන කළ 2008 වර්ෂයේ සමස්ත අයවැය හිගය මූල්‍යකරණ සංශෝධන විශාල ලෙස වෙනස් විය. අන්තර්ජාතික මූල්‍ය වෙළඳපාලේ ආයතනයේ දුවශීලනා තත්ත්වය මධ්‍යයේ අයවැය හිගය මූල්‍යකරණය සඳහා රජයට දේශීය ගාසි ගැනීම මත වඩාත් රඳියාවක් දැක්වීම සිදු විය. මේ අනුව, ගුද්ධ දේශීය මූල්‍යකරණය ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස සියලු 7.1 දැක්වා විශාල ලෙස වැඩි විය. විදේශීය මූල්‍යයන්ගේ ගුද්ධ මූල්‍යකරණය, ඉලක්ක හා සසදන විට සැලකිය යුතු තරම් පහළ මට්ටමක් වූ අතර, එය ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස සියලු 0.6 ක් විය. බැංකු පද්ධතිය තුළින් සිද්ධකරන ලද මූල්‍යකරණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වුවද දේශීය බැංකු නොවන අංශයේ සම්පත් සීමිත වීම සහ රජයේ සුරක්ෂිත වෙළඳපාලේ සාපේක්ෂව ඉහළ පෙළි අනුපාතිකයන් පැවතීමය. 2008 වර්ෂයේ බැංකු පද්ධති ලබාගත් මූල්‍ය ගාසි ප්‍රමාණයන් 3/4 ක් පමණම ලබාග න්නා ලද්දේ වර්ෂයේ සිව්වන කාරණවේදිය. මේ අතර, ප්‍රධාන වශයෙන්ම නාමික නොපිය වූ ගාසි ප්‍රමාණයේ වර්ධනයට වඩා නාමික ද.දේ.නි.යේ ඉහළ වර්ධනයක් පෙන්වුම් කළ බවීන් ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස රජයේ නොපිය වූ ගාසි ප්‍රමාණය තවදරටත් අඩු විය.

## මුදල් අංශයේ වර්ධනයන්

ලක්ෂණය පදනම මත උද්ධමනය, එහි ඉහළම මට්ටම වූ 2008 මැයි 14 පැවති සියලු 28.2 සිට වසර අවසානය වන විට සියලු 14.4 දක්වා ද, 2009 මාර්තු මාසය අවසානය වනවිට සියලු 5.3 දක්වාද අඛණ්ඩව අඩු වූ අතර, මෙයට හේතුන් ලෙස ප්‍රථමයෙන් මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් ද, දෙවනුව 2008 මැයි 14 භාගයේ පමණ සිට අන්තර්ජාතික වෙළඳ භාණ්ඩයන්හි මිල ගණන් දිසු ලෙස පහත බැසීම ද පෙන්වා දිය හැක. උද්ධමනයේ දක්නට ලැබුණු තියුණු ප්‍රස්ථාසීම තුළින් තහවුරුවන්නේ ඉහළ උද්ධමන වාකාචරණයක් තුළ මහ බැංකුව වෙළඳපොල දුවකිලනාවය සීමාකිරීම සඳහා ප්‍රමාණාත්මක ඉලක්කයන් මත ඇඟි අවධානයක් යොමු කිරීම භා ඒ තුළින් වෙළඳපොල පොලී අනුපාතිකවලට වඩාත් වේගවත්ව වෙනස් වීමට ඉඩ හැරීමේ ක්‍රමෝපායය ඉහළ සංලනාවයකින් යුතු න්‍යා බවයි. උද්ධමනය පාලනය කිරීමට වඩාත් පහසු අඩු මට්ටමක ස්ථාපි වෙමින් පවතින බැවින් තම මුදල් ප්‍රතිපත්ති කටයුතුවලදී ප්‍රතිපත්ති පොලී අනුපාතික මත පදනම් ව ඇති පොලී අනුපාතික කොරිඩ්ව්, 2009 වර්ෂය තුළදී වඩා ක්‍රියාකාරී ලෙස භාවිතා කිරීමට සහ පොලී අනුපාතික සංවිත මුදල් ඉලක්කවලට ගැලපෙන මට්ටමක පවත්වා ගැනීමට මහ බැංකුව අපේක්ෂා කරයි.

සංචිත මුදල් සැපයුමෙහි වඩා යෝගා සහ සූමට හැසිරීමක් තහවුරු කිරීම පිණිස, දෙනික සංචිත මුදල් වර්ධනයෙහි කාර්මුමය සාමාන්‍යය මත පදනම්ව සංචිත මුදල් ඉලක්ක සැකසීම ආරම්භ කරමින්, සංචිත මුදල් ඉලක්ක කිරීමේ ක්‍රමෝපායය 2008 දී තවදුරටත් වැඩි දියුණු කරන ලදී. මේ අනුව වර්ෂය මුලදී සංචිත මුදල් හි සාමාන්‍ය වාර්ෂික වර්ධනය සියලුව 14.7 ක් ලෙස ඇස්තමේන්තු කර එය '2009 හා ඉන් ඉදිරියට මුදල් හා මූල්‍ය අංශයේ පෙර දැක්ම' තුළින් නිවේදනය කරන ලදී. කෙසේ ව්‍යවද, උද්ධමන අප්ස්ක්රාවන් සීමා කිරීම සඳහා මෙන්ම ගෝලීය මූල්‍ය අර්ථුදය නිසා ඇති වූ ද්‍රව්‍යික්ලතා හිගයට පිළියමක් ලෙස වසර අගදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි සිදුකළ වෙනස්කම මධ්‍යයේ ව්‍යව ද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යාම සඳහා මෙම ඉලක්කයන් තෙවතාවකදී වඩාත් දැඩි කරමින් සියලුව 9.7 ක් වන ලෙස සංගේධනය කරන ලදී.

ගෝලීය මූල්‍ය අරුමුදය හේතුවෙන් දේශීය මූල්‍ය වෙළඳපාල මත ඇතිවන අභිතකර බලපෑම අවම කිරීම සඳහා විශේෂයෙන් වර්ෂයේ අවසාන කාර්මුව තුළදී මහ බැංකුව විසින් පියවර කිහිපයක්ම ගන්නා ලදී. ගෝලීය ද්‍රව්‍යීලනා හිගය තීවුවීම හේතුවෙන් දේශීය භාණ්ඩාගාර බිල්පත් මෙන්ම බැඳුම්කරවල වූ විදේශ ආයෝජන රටින් පිටතට ගෙන යාම සහ විදේශ ගෙය පහසුකම් සපයන මාරුග ඇඟිරීම නිසා විදේශ වාණිජ ගෙය රස් කිරීම අපහසුවීම තුළින් දේශීය විදේශ විනිමය වෙළඳපාල තුළ සැලකිය යුතු විදේශ විනිමය හිගයක් ඇති වූ අතර, බනිජ තෙලු ආනයන බිල්පත් සහ විදේශ ගෙය ආපසු ගෙවීම් ඇතුළත් විදේශ විනිමය ගෙවීම් සඳහා වෙළඳපාල තුළ පැවති අමතර ඉල්ලුම සමනය කිරීමට මහ බැංකුවට විදේශ විනිමය සැපයීමට සිදු විය. මෙමගින් වෙළඳපාල තුළ විශාල රුපියල් ද්‍රව්‍යීලනා හිගයක් ඇති වූ අතර, එය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාරුග තුළින් පියවීම සිදුකළ යුතු විය. මේ අනුව, වාණිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම් මත පනවා තිබූ ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය 2008 ඔක්තෝබර් භා තොවැම්බර් යන මාසවලදී ප්‍රතිශත අක 2.25 කින් සියයට 7.75 අක්වා පහත

දමන ලද අතර, එමින් රුපියල් විවිධය 24.5 ක් වෙළඳපාලට මූල්‍යහරින ලදී. තවද, රුපියල් දුවකින් තුළ ඉහළ නැංවීම සඳහා ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපාලෙන් මහ බැංකුව හා ව්‍යාපාර බිල්පත් මිලදී ගත් අතර, මික්කෙන්තේ මාසය තුළදී බලපෑවැන්වෙන පරිදි මහ බැංකුවෙහි ප්‍රති විකණුම් පහසුකම තුළින් අරමුදල් ලබාගැනීම මත පනවා තිබූ සීමාවන් ලිඛිල් කරන ලදී.

2008 වර්ෂය තුළ සංවිත මුදල් වර්ධනය කාරණමය ඉලක්කගත මට්ටම් තුළ පවත්වා ගැනීමට මහ බැංකුව සමත් විය. කෙසේ නමුත්, ගෝලිය ආර්ථික අරුබුදයෙන් පැන නැගුණ ද්‍රව්‍යිකතා පියය හේතුවෙන් ඉල්පුම් කළමනාකරණ ප්‍රතිපත්තින්ගේ බලපෑම වඩාත් තීවු කළ බැවින් වසරේ අග කාලය තුළදී සංවිත මුදල් වර්ධනයෙහි පහත වැට්ටීම වැඩි වේයකින් සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සංවිත මුදල්හි වාර්ෂික වර්ධන ඉලක්කය වූ සියයට 9.7 ය සාපේක්ෂව සත්‍ය සංවිත මුදල් වර්ධනය සියයට 8.5 ක් විය. සංවිත මුදල් වර්ධන ප්‍රව්‍යනාවයට අනුව ප්‍රාලි මුදල් සැපයුම ද එහි අජේක්ෂණ වර්ධනය වූ සියයට 11 ට සාපේක්ෂව සියයට 8.5 ක සැලකිය යුතු අඩු වර්ධනයක් වාර්තා කළේය. මහ බැංකුවෙහි හා වාණිජ බැංකුවල ගුද්ධ විදේශ වත්කම් සැලකිය යුතු ලෙස පහළ බැසිම තිසා ප්‍රාලි මුදල් සැපයුමෙහි වර්ධනය සම්පූර්ණයෙන්ම ගුද්ධ දේශීය වත්කම් ඉහළයාමේ ප්‍රතිඵලයක් විය.

මේ අතර, පෙෂුගලික අංශය වෙත දෙන ලද ඊටෑ මෙහි වර්ධනය අඛණ්ඩව අඩු වූ ඇතර, වසරේ තෙවන කාර්මුව වනවිට එය තනි ඉලක්කමක මට්ටමට ප්‍රාගා විය. ඊටෑ වර්ධනයෙහි ඇති වූ මෙම පසුබැමට බලපෑ ප්‍රධාන කරුණු වූයේ ඉහළ වෙළඳපොල පොලී අනුපාතික, ගෝලීය ආර්ථිකය පිළිබඳව ආයතන් පෙර දැක්ම හා එමෙන් දේශීය ව්‍යාපාර කටයුතු මත ඇතිවූ බලපෑම මෙන්ම බැංකු සිය වත්කම්වල ගුණාත්මකභාවය සහ ඉවශ්මීනාවය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීමය.

මුල්‍ය පද්ධති ස්ථාපනාව

ජාත්‍යන්තර මූල්‍ය වෙළෙදපොලේහි ඇති වූ කැළකිලිකාරී ස්වභාවයට ග්‍රී ලංකාවට සාර්ථකව මුහුණ දිය හැකි විය. දේශීය බැංකු, එක්සත් ජනපද නිවාස උක්ස්කර හා සම්බන්ධ සුර කුම්පන්වලට හෝ අසාර්ථක වූ අනෙකුත් මූල්‍ය ආයතනවලට සාපුරු ලෙස නිවාරණය වී නොපැවැතිමත්, දේශීය ප්‍රාග්ධන ගිණුම තරමක් දුරට සංවාත වීම හා සුදුසු නියමන රාමුවක් පිහිටුවා තීවිමත් හේතුවෙන් දේශීය මූල්‍ය පද්ධතිය සුරක්ෂිත විය. මෙයට අමතරව, දේශීය මූල්‍ය අතරමැදියන්ගෙන් විශාලතම කොටස නියෝගනය කරනු ලබන බලපත්‍රලාභී බැංකු 2008 ජනවාරි සිට බාසල් II ප්‍රාග්ධන ප්‍රමාණකා රාමුව ක්‍රියාත්මක කිරීමත් එමගින්, ගෙය, වෙළෙදපොල හා මෙහෙයුම් අවදානම් සැලකිල්ලට ගැනීමත් දේශීය මූල්‍ය පද්ධතිය තවදුරටත් සුරක්ෂිත කිරීමට හේතු විය. 2008 දී එක් වාණිජ බැංකුවක් විසින් ද්‍රව්‍යීල අවහිරතා හේතුවෙන් මුහුණ දෙන ලද අරුමුදකාරී තත්ත්වයත්, නීති විරෝධීව මූල්‍ය ව්‍යාපාර කරගෙන යන ලද ව්‍යාපාර කිහිපයක් බිඳ වැටීමත් හේතුවෙන් දේශීය මූල්‍ය පද්ධතිය ද යම් අයිරුනාවයන්ට පාතු විය. මෙම අපහසුතාවයට පත් වාණිජ බැංකුව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා නිසි අවස්ථාවේ දී මහ බැංකුව මැදිහත් වූ අතර, දේශීය මෙන්ම විදේශීය වශයෙන් ඇති වූ අවදානම් ත්‍රිලින් මූල්‍ය පද්ධතියට එල්ල

වය හැකි අයහපත් බලපෑම් දුරු කිරීමට වගබලා ගන්නා ලදී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරු කිව පවතින අතර, එය ආර්ථික ක්‍රියාකාරකම්වලට අඛණ්ඩව ආධාර කරයි.

දැඩි මුදල් ප්‍රතිපත්තිය හේතුවෙන් ගෝ දීමේ කටයුතු පසුබැංකට ලක් වුව ද, 2008 වර්ෂය තුළ බැංකුවල ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමක පැවතිණි. විශේෂයෙන් වසරේ අවසාන කාරුතුව තුළදී ගෝලිය මූල්‍ය අරුධුදය තුළින් දේශීය වෙළෙඳපොල මත ඇති වූ අභින්ධකර බලපෑම් මෙම ප්‍රව්‍යන්තාව තවදුරටත් තීවු කරන ලදී. එසේ වුවද, තම ලාභඳුයීන්වය පවත්වා ගැනීමට බැංකුවලට හැකි විය. බැංකු අංශය සඳහා වූ සියයට 10 ක අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයට වඩා වැඩි මට්ටමක තම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය පවත්වා ගැනීමට බැංකුවලට හැකි වූ අතර, බැංකු අංශයේ ද්‍රව්‍යීකාරාවය ද යහපත් මට්ටමක පැවතිණි. එසේ වුවද, අක්‍රිය ගෝ අනුපාත තරමක් දුරට ඉහළ හියේය.

ලියාපදිංචි මූල්‍ය සමාගම් සහ කල්ඛදු සමාගම් වසර තුළ යම් දුෂ්කරතාවන්ට මූහුණ දුණි. මූල්‍ය සමාගමිහි ගෝලිම් කටයුතුවල මන්දගමීත්වයක් පැවති අතර, මෙය ප්‍රධාන වශයෙන් මූල්‍ය කල්ඛදු හා ක්ලි පිට ගැනුම් සම්බන්ධව විය. මවුන්ගේ ලාභඳුයීන්වය පහත වැටුණු අතර, අක්‍රිය ගෝ අනුපාත ඉහළ යාම සිදුවිය. නමුත් මහ බැංකුව මූල්‍ය සමාගමවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස මවුන්ගේ සමස්ත ප්‍රාග්ධන මට්ටම වර්ධනය වී කම්පන්වලට මූහුණ දීමට ඔවුනට ඇති හැකියාව වර්ධනය වී ඇති. විශේෂීත කල්ඛදු සමාගමවල ද ලාභඳුයීන්වයෙහි අඩුවීමක් පෙන්නුම් කරන ලදී. මෙම සමාගමවල අරමුදල් සම්බන්ධ අපහසුතා මගහැරවීම සඳහා මහ බැංකුව විසින් ඔවුන්ට අරමුදල් රස් කිරීම සඳහා ගෝ සුරු ක්‍රියාත්මකත් නිකුත් කිරීමට අවසර ලබාදෙන ලදී.

### ඉදිරි දැක්ම

මැතිකාලීනව දේශීය සහ විදේශීය වශයෙන් සිදුවූ වර්ධනයන් සමග වර්තමානයේ දී ශ්‍රී ලංකා ආර්ථිකය එළිභාසික වශයෙන් වැදගත් වැළැඳුව සහිත ප්‍රතිපාදනය පිවිස

### විශේෂ සටහන්

1. ගෝලිය මූල්‍ය අරුධුදය හා ශ්‍රී ලංකාව මත එහි බලපෑම්.
2. උතුරු පළාතේ සංවර්ධනය : විහානාවන් සහ උපාය මාර්ගයන්.
3. කාමි ගෝලිය සහ දියර කිරී සංවර්ධනය කිරීමේ ගෝ යෝජනා ක්‍රමය යටතේ කිරී නිෂ්පාදන අංශයේ සංවර්ධනය.
4. ශ්‍රී ලංකා සෞඛ්‍යතා දරුණුකය - තුළින් ප්‍රාදේශීය සංවර්ධනයක් උදෙසා.
5. හානේව සඳහා වන ඉදිරි රක්ම් - ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මූහුණ දෙන අවස්ථා.
6. සහගු සංවර්ධන අභිමතරප - ශ්‍රී ලංකාව කොයිබවද?
7. ලෝක ආභාර අරුධුදය - රීට බලපෑ සාධක, ශ්‍රී ලංකාවට එයින් ඇති බලපෑම් සහ ඉදිරි ගමන්මග.
8. රාජ්‍ය ආයෝජන වැඩි සටහන : ප්‍රගතිය, ගැටුම් සහ ඉදිරි ගමන් මග.
9. බැංකු ගක්තිමත්හාව දරුණුකය.
10. දේශීය ස්විඛ්‍රී සේවා කාර්යාලයක් පිහිටුවීම්.
11. මුදල් විදුල්ධිකරණය සහ තුළේනාදයට අරමුදල් සැපයීම මැඩපෑවැනීම් සඳහා වූ ගෝලිය පරිග්‍රෑමය.
12. ගෝලිය මූල්‍ය අරුධුදයෙන් ගත හැකි ආදර්ශයන් : අවස්ථා ක්‍රම්මත ක්‍රියාවනාකරණයේ හා ආයතනික යහපාලනයේ වැදගත්කම.
13. ප්‍රධාන ආයතනික ප්‍රතිපත්තිමය වෙනස්වීම් හා ක්‍රියාමාර්ග - 2008.

නිබේ. දෙක තුනක් පුරා පැවති සුද ගැලුම් අවසන් කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්, රටේ අනෙකුත් පළාත් සමග ඒකාබද්ධවීම මෙන්ම ගෝලිය ආර්ථිකය යා තත්ත්වයට පන්වීම සමග උදාවිය හැකි නව අවස්ථා, ඉහළ ආර්ථික වර්ධන මාවතක් කරා රට යොමු කිරීමට ඉහළ වනු ඇතේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙතතක් හාවිතා තොකල සම්පත් වෙත ප්‍රවේශවීමේ හැකියාව ඉහළයැම් සමග රටේ ආර්ථික වර්ධන විහානාවය ඉහළ යැමට හැකි අතර, අනෙකුත් පළාත් සමග ඒකාබද්ධ වීම තුළින් ආර්ථික කටයුතුවලට විශාල පිටුබලයක් සපයනු ඇතේ. වෙළෙඳපොලවල් වැඩි දියුණු වීම, ස්වාභාවික සහ මානව සම්පත් වබාත් හොඳින් උපයෝගනය කිරීම සහ හැකියාවන් හා නව සොයාගැනීම් සඳහා යෝගා මග පෙන්වීම් මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වනු ඇතේ. ඒ සමගම, මෙම නව පරිසරය, විදේශීය ආයෝජන, අනෙකුත් පොදුගලික ආයෝජන සහ සංවර්ධන හැවුල්කරුවන්ගේ සහයෝගය ඉහළ නැංවීමට මග පාදමින් ඔවුන්ගේ විශ්වාසය ගොඩ නවනු ඇතේ. රටේ පොදුගලික අංශයේ ව්‍යාපාර සහ ආයෝජන සපයනු ලබන ආයතන අරුධුද අවස්ථාවකට වඩාත් හොඳින් මූහුණ දීමට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සකස් කිරීමේ අවශ්‍යතාවය, ගෝලිය ආර්ථිකය දැනට මූහුණයා ඇති අවපාත තත්ත්වය මගින් වඩාත් හොඳින් පෙන්වා දෙයි. ඒ අනුව, ඔවුන්ගේ ව්‍යාපාර ආකෘති සහ කළමනාකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වශයෙන්ම හැඳුන්වාම් සමඟ සහ එලුන්වාම් සමඟ සහයෝගය නැංවීමට ක්‍රියාමාර්ග ගැනීමට මෙය වැදුගත් අවස්ථාවක් වනු ඇතේ. මෙවතින් වෙනස්කම් ඇතිවීමත් සමග රාජ්‍ය අංශයට ද සිය ප්‍රතිපත්ති සහ ක්‍රම්පායයන් පිළිබඳව නැවත සිකා බැලීමට සහ නැවත ඒවා සකස් කිරීමට සිදුවනු ඇතේ. ගෝලිය ආර්ථිකය රීලඟ ව්‍යාපාර වතුයක පිවිසීමත් සමග ඇතිවන වාසිදුයක තත්ත්වයෙන් උපරිම ප්‍රයෝගනය ගැනීම සඳහා අවශ්‍ය පරිසරය මෙම සංවර්ධන ක්‍රියාදායෙන් මගින් සැලසනු ඇතේ. මෙම නැගී එන අවස්ථා යෝගා ප්‍රතිපත්තින් තුළින් එලුන්ධි ලෙස සහ උපාය මාර්ගික ලෙස මෙහෙයවනු ලැබුවහොත් ඉහළ ආර්ථික වර්ධන මට්ටමක් කරා ලිඛාවීමට අවශ්‍ය විහානා අප රට සතුව ඇතේ.

## 2. රජ්‍යාභන ආනයන සඳහා විවෘත කරන තායැචර ලිපි මත පනවන ලද ආන්තික තැන්පතු අවශ්‍යතාවය ඉවත් කිරීම

තොරාගත් කාණ්ඩයන්ට අයත් රජ්‍යාභන ආනයනය කිරීමේදී විවෘත කරන ගෙයට උග්‍ර මත සියලු සියලු විවෘත (100%) පැවති ආන්තික තැන්පතු අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව 2009 අප්‍රේල් මස 8 වෙති දින සිට ඉවත් කර ඇති. විදේශීය විත්මය අනුපාතිකය සහ ගෙවුම් තුනය මත පිවිතයක් ඇතිකළ සමස්ථ මුදල් සහ නො ප්‍රසාරණය සැලකිල්ලට ගෙන මූල්‍ය ප්‍රතිපත්තියක් ලෙස, 2004 මික්තොත්තර මස 22 සිට හියාන්මක වන පරිදි එවැනි ආන්තික තැන්පතු අවශ්‍යතාවයක් පනවන ලදී.

මෙම ආන්තික තැන්පතු අවශ්‍යතාවය සහ අනිතුත් ක්‍රියා මාරු තිබූ විවෘත ප්‍රතිඵලයක් ලෙස, උද්ධිමතයෙහි පහත බැඳීමක් සහ මූල්‍ය සමස්ථයන්හි අඩු වර්ධනයක් සහිතව අපේක්ෂිත අරමුණු මේ වනවිටත් ලාභාකරණය ඇති. ඒ අනුව, අඩු උද්ධිමතකාරී සහ වඩාත් යහපත් වූ උද්ධිමත පෙර දැක්මක් තුළ, වඩාත් ලිභිල් වූ මූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් සඳහා තවදුරටත් එවැනි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති.

### 3. 2009 පෙබරවාරි මාසයේ විදේශ වෙළඳමේ ක්‍රියාකාරිත්වය

පෙර වසරේ අනුරුදු කාලපරිවිෂේෂය සමග සසදන විට 2009 පෙබරවාරි මාසයේ වෙළඳ හියය එ.ජ.ඩොලර් ද ලක්ෂ 78 දක්වා සියලු 75.5 කින් අඩු වූ අතර, මෙය පසුගිය සිව් වසර තුළදී මාසික වෙළඳ හිගයන්හි පැවැති අවම අයය ලෙස වාර්තා විය. අපනයනයන්ගේ පහත වැට්ම අනිවාවලින් සැලකිය යුතු ලෙස පහන වැටුණු ආනයන මේ සඳහා හේතු විය. 2008 වසරේ පළමු මාස දෙක තුළ එ.ජ.ඩොලර් ද ලක්ෂ 937 ක් වූ සමුවිත වෙළඳ හියය 2009 වසරේ අනුරුදු කාලපරිවිෂේෂයේදී එ.ජ.ඩොලර් ද ලක්ෂ 262 ක් ලෙස සියලු 72 කින් අඩු විය. 2008 ජනවාරි සහ පෙබරවාරි මාසයන්හි එ.ජ.ඩොලර් ද ලක්ෂ 523 ලෙස වාර්තා වූ පෙෂ්ඨලික ප්‍රෝජිත 2009 අනුරුදු කාලපරිවිෂේෂයේදී එ.ජ.ඩොලර් ද ලක්ෂ 495 දක්වා සියලු 5.3 කින් අඩු විය. ජනවාරි සහ පෙබරවාරි මාසයන්හි ලැබූ පෙෂ්ඨලික ප්‍රෝජිත වෙළඳ හිගයට වඩා සියලු 89 ක (එ.ජ.ඩොලර් ද ලක්ෂ 233) ඉහළ අගයන් ගන් ඇතර, එය ජ්‍යෙම ගිණුමේ ගේඟය මත ඇති වූ පිවිතය අඩුවීමට හේතු විය.

සියලුම උප කාණ්ඩයන්හි ආනයන සඳහා ඉල්ලම් අඩුවීම හේතුවෙන් 2009 පෙබරවාරි මාසයේ දී ආනයන වියදම එ.ජ.ඩොලර් ද ලක්ෂ 602 දක්වා සියලු 37.3 කින් පහත වැටුණි. 2009 පෙබරවාරි මාසයේ දී පාරිභෝගික හාන්ඩ් එ.ජ.ඩොලර් ද ලක්ෂ 142.1 දක්වා සියලු 33.1 කින් පහත වැටුණි. 2009 පෙබරවාරි මාසයේ දී සාමාන්‍ය ආනයනික සිනි මිල සියලු 19.5 කින් ඉහළ යියද සිනි ආනයන වියදම පහත වැටුණි. ආභාරමය නොවන පාරිභෝගික හාන්ඩ් ආනයනයන් අනුරින් මෝටර් රථ ආනයන වියදම සියලු 78.6 කින් පහත වැටුණි. 2009 පෙබරවාරි මාසයේ දී එ.ජ.ඩොලර් ද ලක්ෂ 289 දක්වා අන්තර් හාන්ඩ් වියදම සියලු 42.7 කින් අඩු වූ අතර, මෙම පහත යාමෙන් තුනෙන් එකකට පමණ බනිජ තෙල් ආනයනය දැයක විය. පසුගිය මාසවල බැරුලයක් එ.ජ.ඩොලර් ද ලක්ෂ 45 ක පමණ අඩු අගයක පැවති බොරතෙල් මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. 2009 පෙබරවාරි මාසයේ දී ආයෝජන හාන්ඩ් ආනයන වියදම එ.ජ.ඩොලර් ද ලක්ෂ 165 දක්වා සියලු 31.2 කින් පහත වැටුණි. 2009 රෙපෙබරවාරි මාසය අවසන් වන විට සමුවිත ආනයන වියදම එ.ජ.ඩොලර් ද ලක්ෂ 1,277 දක්වා සියලු 40.2 කින් පහත වැටුණි.

කාමිකාර්මික, කාර්මික සහ බනිජමය යන ප්‍රධාන අපනයන කාණ්ඩ තුනෙහි අඩු වර්ධනයන් පිළිබුමු කරමින්, 2009 පෙබරවාරි මාසයේ අපනයන ආදායම එ.ජ.ඩොලර් ද ලක්ෂ 524 දක්වා සියලු 18.4 කින් පහත වැටුණි. මෙම පහත වැට්ම සඳහා සියලු 53 ක ඉහළ ආයකන්වයක් කාර්මික අපනයනයන්ගෙන් ද, සියලු 41 ක ආයකන්වයක් කාමිකාර්මික අපනයනයන්ගෙන් ද ලැබූණි. 2009 පෙබරවාරි මාසයේදී කාර්මික අපනයන එ.ජ.ඩොලර් ද ලක්ෂ 408 දක්වා සියලු 13.4 කින් පහත වැටුණි. කාර්මික අපනයනයන්ගෙන් ප්‍රධානතම උප කාණ්ඩයක් වන රැඳුපිළි හා ඇගෙල්ම් අපනයන සියලු 7.0 කින් වර්ධනය වූ අතර, එය

අනෙකුත් උප කාණ්ඩයන්හි ඇති වූ සාමාන්‍ය වර්ධනයෙහි බලපුම අවම කිරීමට උපකාරී විය. 2009 පෙබරවාරි මාසය තුළදී යුරෝපා සංගමයට සහ ඇමෙරිකා එකස්ත් ජනපදයට කරන ලද උදිපිළි හා ඇගෙල්ම් අපනයන පිළිවෙළින් සියලු 15.4 කින් සහ 1.5 කින් වැඩි විය. ඉල්ලම් සහ මිල ගණන් පහත මට්ටමක පැවතිමෙන් කාමිකාර්මික අපනයන අනුරින් තේ සහ රබර්යන දෙංගයම පෙර වර්ෂයේ අනුරුදු කාල පරිවිෂේෂයට සාපේක්ෂව අඩු වර්ධනයක් වාර්තා කරන ලදී. කෙසේ වුවත් ජාත්‍යන්තර වෙළඳපොලෙහි පැවති අඩු මිල ගණන් හමුවේ වුවද, 2009 පෙබරවාරි මාසයේ දී පොල් අපනයන වැඩි වූ ඇති. සමස්ථයක් වශයෙන් ගන් කළ 2009 පෙබරවාරි මාසයේ දී කාමිකාර්මික අපනයන එ.ජ.ඩොලර් ද ලක්ෂ 109 දක්වා සියලු 31.0 කින් පහත වැටුණි. පළමු මාස දෙක සඳහා සමුවිත අපනයන ආදායම එ.ජ.ඩොලර් ද ලක්ෂ 1.015 දක්වා සියලු 15.2 කින් පහත වැටුණි.

2009 පෙබරවාරි මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ආසියානු නිශ්චාෂණ සංගමයේ (ACU) අරමුදල් සිතිතව සහ රහිත පිළිවෙළින් එ.ජ.ඩොලර් ද ලක්ෂ 1,816 ක් සහ 1,369 ක් ලෙස වාර්තා විය. පසුගිය මාස බෙළඳ තුළදී මාසයකට එ.ජ.ඩොලර් ද ලක්ෂ 1,098 ක් වූ සාමාන්‍ය ආනයනයන්ට අනුව මෙම සංචිත අයයන් පිළිවෙළින් මාස 1.7 ක සහ 1.3 ක ආනයන මූල්‍යනය කිරීම සඳහා ප්‍රමාණවත් වේ. කෙසේ වුවත්, බනිජ තෙල් සහ බනිජ තෙල් නිශ්චාදිත ආනයන වියදමෙහි තියුණු අඩුවීමෙන් පවතින සහ අපේක්ෂිත අඩු ආනයන හේතුකාටගෙන සැබැ වශයෙන්ම ආනයන මූල්‍යනය කළ හැකි මාස ගණන් මිට වඩා වැඩි වේ.

මෙම කාලපරිවිෂේෂය සඳහා විදේශ වෙළඳාමේ ක්‍රියාකාරිත්වය පහත සඳහන් සංඛ්‍යා සටහන් දක්වා ඇති.

**වද්‍ය වෙළඳමෙහි ක්‍රියාකාරීත්වය - 2009 පෙබරවාරි සහ 2009 ජනවාරි - පෙබරවාරි**

	2008 පෙබ. ඒ.ජ.ඩො. දැ ලක්ෂ	2009 පෙබ. ඒ.ජ.ඩො. දැ ලක්ෂ	පෙබ. වර්ධනය %	2008 ජන: සිට පෙබ. ඒ.ජ.ඩො. දැ ලක්ෂ	2009 ජන: සිට පෙබ. ඒ.ජ.ඩො. දැ ලක්ෂ	ජන: සිට පෙබ. වර්ධනය %
<b>අපනයන</b>	<b>642.6</b>	<b>524.3</b>	<b>18.0</b>	<b>1,197.4</b>	<b>1,015.4</b>	<b>-15.2</b>
මෙයින් කාමිකාර්මික	157.3	108.6	31.0	291.4	209.6	-28.1
මෙයින් තේ	108.6	72.3	-33.4	199.9	133.1	-32.9
කාර්මික	470.7	407.7	13.4	876.7	972.7	-9.6
මෙයින් රෙදිපිළි හා ඇගැලුම	257.2	275.1	7.0	487.4	515.7	5.8
බනිඡ ද්‍රව්‍ය	14.6	8.0	-45.5	29.9	13.0	-56.4
<b>ආනයන</b>	<b>959.8</b>	<b>601.8</b>	<b>-37.3</b>	<b>2,135.0</b>	<b>1,277.8</b>	<b>-40.2</b>
මෙයින් පාරිභෝගික හාණේඩ	212.4	142.1	-33.1	413.6	295.8	-28.5
අන්තර් හාණේඩ	503.9	288.8	-42.7	1,163.4	622.5	-46.5
මෙයින් බනිඡ තෙල්	167.3	95.5	-42.9	468.5	175.9	-62.45
ආයෝජන හාණේඩ	239.6	165.0	-31.2	544.7	341.6	-37.3
<b>වෙළඳ ගේෂය</b>	<b>-317.2</b>	<b>-77.6</b>	<b>-75.5</b>	<b>-937.1</b>	<b>-262.1</b>	<b>-72.0</b>
<b>පෙළද්ගලික ප්‍රේෂණ</b>	<b>248.8</b>	<b>239.3</b>	<b>-3.8</b>	<b>522.8</b>	<b>495.3</b>	<b>-5.3</b>

#### 4. මුදල ප්‍රතිපත්ති ප්‍රකාශය - 2009 අප්‍රේල්

මහ බැංකුව සමග සිදු කරනු ලබන ප්‍රතිච්ඡ්‍රුම් ගනුදෙනු මත පනවා තිබූ දඩ පොලී අනුපාතිකය වහාම බල පැවැත්වන පරිදි සියයට 17 දක්වා පදනම් අංක 200 කින් පහන දැමීමට මුදල් මෙවලය විසින් තීරණය කරන ලදී. දඩ පොලී අනුපාතිකය වර්තමානයේදී එක් දින පොලී අනුපාතික සඳහා ඉහළ සීමාවක් ලෙස ද, සෙසු වෙළඳපොල පොලී අනුපාතික සඳහා පදනම් නිර්ණයකයක් ලෙස ද සලකනු ලබයි. උද්ධිමනය හා උද්ධිමන අපේක්ෂා අඩුවීම මෙන්ම රාජ්‍ය සුරෙක්ඩ්පත් එලදා අයයන් ඇතැදු වෙළඳපොල පොලී අනුපාතික කුමයෙන් පහන බැංකුව හේතුකාවගෙන මහ බැංකුව මෙලෙස සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිඛිල් කිරීමට තීරණය කර ඇත. පසුගිය හය මාසය තුළ උද්ධිමනයෙහි සැලකිය යුතු පහන බැංකුවන්, 2009 වසර තුළ උද්ධිමනය අඩුවීම පිළිබඳ අපේක්ෂාවන් පැවතීමෙන් වෙළඳපොල පොලී අනුපාතික අඩු කිරීමට දායක විය. කොඳු පාරිභෝගික මිල ද්‍රැගකයෙහි (පදනම් වර්ෂය - 2002) කෙශ්‍රමය වෙනස මින් මින් ගෙනු ලබන උද්ධිමනය 2008 අග වනවිට සියයට 14.4 දක්වා අඩු තු අතර, මෙය 2009 මැද වන විට තනි අයයක් දක්වා තවදුරටත් පහන බැංකු ඇතැයි අපේක්ෂා කෙරේ. මහ බැංකුව විසින් මුදල් ස්ථායිකාව උදේසා පවත්වාගෙන යනු ලබන ප්‍රතිපත්තින්ගේ ප්‍රතිඵලයක් ලෙස උද්ධිමනය ඉන් පසුවද පහන අයයක පවත්නු ඇතැයි ද අපේක්ෂා අපේක්ෂා අන්දමට මිල ඉහළ යාමේ ප්‍රවන්තාව අඛණ්ඩව පහන බැංකුන්නේ නම් මූල්‍ය අතරමැදියෙන්ට තම යාය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීමට හැකිවන ලෙස තම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිඛිල් කිරීමට මහ බැංකුව සැදුනුම්ව සිටි.

ප්‍රතිච්ඡ්‍රුම් ගනුදෙනු මත පනවා තිබූ දඩ පොලී අනුපාතිකය අඩු කිරීම ගේතුවෙන් වෙළඳපොල පොලී අනුපාතික අඩුවීම තිසා ලෙස්ක ආරථිකයේ අඛණ්ඩව පසුබැං හා ඒ හේතුවෙන් අඩු තු විදේශීය ඉල්ලුම හමුවේ අරථික ක්‍රියාකාරකම් දිරීමත් කිරීමත් ආරථික වර්ධනය අඩු නොවී යාම්පත් යාම්වත් හැකිවනු ඇත. ඒ අනුව බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන තම පොලී අනුපාතික අඛණ්ඩකරුවන්

හට උපාදෙනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි. ගනුදෙනු පිරිවැය අඩු කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳපොල යාය අනුපාතිකයන්හි වෙනස්වීම අඛණ්ඩව තීර්ණක්ෂණය කරනු ලබයි. මෙය සැලකිල්ලට ගෙනිම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2009 වර්ෂයේ ජනවාරි මස සිට එක් එක් බැංකු මින් ප්‍රකාශන ප්‍රමුඛ යාය පොලී අනුපාතික ප්‍රකාශයට පත් කිරීමට විධිවිධාන සලස්වනු ලැබ ඇත.

2008 වර්ෂයේ නොවැම්බර් මස අවසානය වන විට පුද්ල් මූදල් සැපැයුමේ වර්ධනය හා පෙරදීගලික අංශය වෙත දෙන ලද ණයෙහි වර්ධනය පිළිවෙළින් සියයට 7.3 ක හා සියයට 9.2 ක තනි අගයක් දක්වා ඇතුළු වේ ඇති. මූදල් සමස්තයන්හි මෙම ඇඩුවීම සහ සැපැයුම් අංශයේ හිතකර වර්ධනයන් මිල සහ උද්ධමන අපේක්ෂා වෙත යහපත් බලපැමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒ අනුව 2009 වර්ෂය තුළදී මහ බැංකුවට තම මූදල් ප්‍රතිපත්ති ස්ථාවරය යම්තාක් දුරකට ලිඛිල් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙකි වර්ධනයන් 2009 වර්ෂය සඳහා වන මූදල් වැඩසටහන සකස් කිරීමේ දී සැලකිල්ලට ගනු ලැබූ අතර, එය “2009 සහ ඉදිරිය සඳහා මූදල් සහ මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙර දැක්ම”, තුළින් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ප්‍රවත්තන් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත වූ 2009 ජනවාරි 15 වැනි දිනට කළින් නිකුත් කර ඇත. මිළගට නියමිත මූදල් ප්‍රතිපත්ති විවරණය 2009 පෙබරවාරි 11 වැනි දින නිකුත් කරනු

## 5. රාජ්‍ය සුරක්ෂිත වෙළෙඳපොලේහි පොලී අනුපාතිකයන් ඇඩුවීම

2009 අප්‍රේල් 22 දින පැවැති හාන්චිගාර බිල්පන් වෙනදේසියේදී, උද්ධමන අනුපාතිකය තුමයෙන් ඇඩුවීමින් පැවතීම එලිබදව වෙළෙඳපොලේ පවත්නා බිජාත්මක ආකල්පය සේනුකොටගෙන, පෙලී අනුපාතිකයන්හි පාදකාංක 71-100 දක්වා පරාසයක සැලකිය යුතු ඇඩුවීමක් වාර්තා විය.

මෙම පොලී අනුපාතික පහත වැටීමත් සමග 2009 වසරේදී ප්‍රාථමික වෙළෙඳපොලේහි හාන්චිගාර බිල්පන්වල පොලී අනුපාතිකයන්හි පාදකාංක 359-395 යන පරාසයක ඇඩුවීමක් සිදුවී තිබේ. මෙම ප්‍රවණතාවයට සමගාමීව ද්විතීයික වෙළෙඳපොලේහි හාන්චිගාර බැඳුම්කරවල එලඟ අනුපාතිකය පාදකාංක 203-290 යන පරාසයකින් පහත වැටිණ. මෙම පොලී අනුපාතික පහත යාමේ ප්‍රවණතාව මගින් පිළිබඳූ

වනුයේ උද්ධමනය සහ අපේක්ෂා උද්ධමනය පහත වැටීමේ ප්‍රවණතාව තුළ මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ලිඹිල් කිරීමේ ප්‍රතිඵලයයි.

මෙම ඇඩුවීම සමග වාණිජ බැංකුවල ගය මත අය කරන පොලී අනුපාතය ඇතුළුව ආර්ථිකයේ මූල පොලී අනුපාතික ව්‍යුහයම පහත වැවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


## 6. උද්ධමනය වසර පහත් තුළ එහි අඩුතම අගය කරා ලියා වෙයි.

එනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන ලද කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දැරකයෙහි (කො.පා.මි.ද.) (2002 = 100) ලක්ෂණය වෙනස මත පදනම්ව මහින් ලබන උද්ධමන අනුපාතය, 2009 අප්‍රේල් මාසයේ දී සියයට 2.9 දක්වා තියුණු ලෙස පහත වැටින් මෙය 2004 ජනවාරි මාසයෙන් පසු වාර්තා තු පහළම උද්ධමන අයය වේ. උද්ධමන අනුපාතය මෙම පහළම අයයට ලතා වූයේ, 2008 ජූනි මාසයේ දී වාර්තා කළ එහි ඉහළම අයය තු සියයට 28.2 සිට මාස 10 ක් පුරා අඛණ්ඩව ඇඟි වෙමිනි. උද්ධමනයේ වාර්ෂික සාමාන්‍යය ද තවදුරටත් අඩු වෙමින් පසුගිය මාසයේ තු සියයට 18.6 සිට 2009 අප්‍රේල් මාසයේ දී සියයට 16.7 දක්වා පහත වැටින්.

2009 අප්‍රේල් මාසයේදී කො.පා.මි.ද. පසුගිය මාසයට වඩා සියයට 0.5 කින් අඩු විය. මෙම අඩුවේමට මුළුමනින්ම සේතු වූයේ ආහාර මිල ගණන්, ප්‍රධාන වගයෙන් ම සහල්, ලොකු එැණු, එවලත්, පොල් හා පරිප්‍රේච්චල මිල ගණන් පහත වැටිමයි. ලක්ෂණය වෙනස මත මූලික උද්ධමන අනුපාතය ද 2009 මාර්තු මාසයේ දී සියයට 14.2 සිට 2009 අප්‍රේල් මාසයේ දී සියයට 13.5 දක්වා පහත වැටින්. කෙසේ වූවද, මාසික මූලික උද්ධමනය සියයට 0.3 කින් තවදුරටත් වැඩි වෙමින් වාර්ෂික සාමාන්‍යය

මාර්තු මස පැවති සියයට 15.2 සිට අප්‍රේල් මාසයේ දී සියයට 15.5 දක්වා ආන්තික වැඩිවේමක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය වසර කිහිපය තුළ අනුගමනය කළ දැඩි මුදල් ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස හා ජාත්‍යන්තර වෙළඳපාලෙහි හාන්ච්චල මිල ගණන් පහත වැටීම නිසා ඉදිරියේ දී උද්ධමනය තවදුරටත් පහළ මට්ටමක පවතිනු ඇතැයි අප්‍රේස්ජා කෙරේ.



**07. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දුරශකය (කො.පා.ම.ද)**  
**2007, 2008 සහ 2009**

(2002 = 100)

මාසය	දුරශකය			මාසික			ලක්ෂාවමය			වාර්ෂික සාමාන්‍ය		
	2007	2008	2009	2007	2008	2009	2007	2008	2009	2007	2008	2009
ජනවාරි	151.8	183.5	203.1	1.3	3.0	-0.3	13.7	20.8	10.7	10.6	16.4	21.6
පෙබරවාරි	155.2	188.6	202.9	2.2	2.8	-0.1	15.2	21.6	7.6	11.1	17.0	20.3
මාර්තු	155.0	191.9	202.0	-0.1	1.7	-0.4	15.1	23.8	5.3	11.7	17.7	18.6
අප්‍රේල්	156.3	195.4	201.0	0.8	1.8	-0.5	14.3	25.0	2.9	12.3	18.7	16.7
මැයි	157.3	198.5		0.6	1.6		13.2	26.2		12.6	19.8	
ජූනි	160.6	205.9		2.1	3.7		13.5	28.2		12.8	21.0	
ජූලි	163.1	206.4		1.6	0.2		15.4	26.6		13.3	21.9	
අගෝස්තු	165.2	206.3		1.3	0.0		16.5	24.9		13.8	22.6	
සැප්තැම්බර්	166.7	207.2		0.9	0.4		16.1	24.3		14.2	23.2	
ඔක්තෝබර්	171.8	206.6		3.0	-0.3		18.2	20.2		14.8	23.4	
නොවැම්බර්	176.4	205.2		2.7	-0.7		19.3	16.3		15.4	23.0	
දෙසැම්බර්	178.1	203.7		1.0	-0.7		18.8	14.4		15.8	22.6	

මූලය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

## සංඛ්‍යා ලේඛන සටහන්

### විග්‍රහයන් හා විස්තර සටහන්

පහත දැක්වෙන පොදු සටහන්, එක් එක් සංඛ්‍යා සටහනෙහි අධ්‍යෝ ලිපිවලට පරීජරක වෙයි.

1. විවරණිකාව මූද්‍යණය වන අවස්ථා වනවිට ලැබේ ඇති මායික සංඛ්‍යා දක්වා ඇත. සැම සංඛ්‍යා සටහනකම දක්වා ඇති අභ්‍යන්තර එම මාසයම සඳහා නොවන්නට පූජ්‍යවන.
2. සම්පූර්ණත්වය සඳහා සමහර සංඛ්‍යා සටහන්වල, තාවකාලික සංඛ්‍යාවන් ඇතුළත් කොට ඇත.
3. සමහර සංඛ්‍යා සටහන්වල සංඛ්‍යාවන් ආසන්න සංඛ්‍යාවට දක්වා ඇත. එබැවින් දක්වා ඇති එකතුවෙහින් සංඛ්‍යා එකතු කළ විට ලැබෙන එකතුවෙහින් සූල් වෙනස්කම් තිබෙන්නට පූජ්‍යවන.
4. කලින් පළ කොට ඇති සංඛ්‍යාවන් වෙනස් වන්නේ, පසුව කළ සංගෝධනයන් නිසාය.
5. පහත දැක්වෙන සංකේතයන් යොදා ඇත.

ලැ.නො.	=	ලැබේ නොමැත.
-	=	කිසිවක් නැත.
-	=	සැලකිය යුතු නොවේ.